



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව

අල්හසන් පදනම (සංස්ථාගත කිරීමේ)

අල්හසන් පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හුනෙයිස් ආරුක් මහතා විසින්
2013 ජූලි මස 23 වන දින ඉදිරිපත් කරන ලදී.

(ගැසට් පත්‍රයේ පළ කළේ 2013 ජූලි මස 15 වන දින)

මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුව විසින් නියෝග කරන ලදී.

[259 වන පනත් කෙටුම්පත]

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.
කොළඹ 5, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය.

මිල : රු. 8.00 යි.

තැපැල් ගාස්තුව : රු. 5.00 යි.

අල්හසන් පදනම (සංස්ථාගත කිරීමේ)

අල්හසන් පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි.

“අල්හසන් පදනම (සංස්ථාගත කිරීමේ)” යනුවෙන් හඳුන්වනු ලබන පූර්විකාව.
සහ සඳහන් කරනු ලබන පදනමක් එකී පදනමට සම්බන්ධ සියලු
පරමාර්ථ සහ කාරණා එලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සහ ඉටු
කිරීම සඳහා මෙතෙක් කල් ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබූ හෙයින් ද:

5 එකී පදනම ඇති කරන ලද්දේ යම් පරමාර්ථ සහ කාරණා සඳහා ද,
ඒ පරමාර්ථ සහ කාරණා එකී පදනම විසින් මෙතෙක් කල් සාර්ථක
ලෙස ක්‍රියාත්මක කර සහ ඉටු කර ඇති හෙයින් ද, ඒ පදනම
සංස්ථාගත කරන ලෙස ඉල්ලා ඇති හෙයින් සහ ඒ ඉල්ලීම ඉෂ්ට
කිරීම මහජන යහපත පිණිස වන හෙයින් ද:

10 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින්
මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 2013 අංක දරන අල්හසන් පදනම (සංස්ථාගත ලුහුඬු නාමය.
කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. මෙම පනත ක්‍රියාත්මක වීමේ දින සිට හා ඉන් පසු (මෙහි අල්හසන්
15 මින් මතු “පදනම” යනුවෙන් සඳහන් කරනු ලබන) අල්හසන් පදනමේ පදනම
සාමාජිකයන් සහ මින් මතු මෙයින් පිහිටුවනු ලබන සංස්ථාවේ සංස්ථාගත
සාමාජිකයන් ලෙස ඇතුළත් කර ගනු ලබන තැනැත්තන්, (මෙහි කිරීම.
මින් මතු “පදනම” යනුවෙන් සඳහන් කරනු ලබන) අල්හසන් පදනම
යන නාමය හා අභිධානය යටතේ අවිච්ඡින්න පැවැත්මක් ඇති
20 සංස්ථාවක් විය යුතු අතර, ඒ නාමයෙන් ඒ සංස්ථාව විසින් ද, ඊට
විරුද්ධව ද, සියලු අධිකරණවල නඩු පවරනු ලැබිය හැකි ය. තව ද,
පොදු මුද්‍රාවක් තබා ගැනීමට හා පාවිච්චි කිරීමට ද තම අභිමතය
පරිදි එය වෙනස් කිරීමට ද පූර්ණ බලය හා අධිකාරය සංස්ථාවට
ඇත්තේ ය.

25 3. සංස්ථාව පිහිටුවනු ලබන පොදු පරමාර්ථ පහත සඳහන් සංස්ථාවේ
පරිදි වේ:— පොදු
පරමාර්ථ.

(අ) ආයතනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම හා වැඩිදියුණු
කිරීම සඳහා ඉස්ලාම් ආගමික පාසල්, පන්ති හා පොත්
සල්පිල් පිහිටුවීම, පවත්වාගෙන යාම හා කරගෙන යාම;

30 (ආ) ඉස්ලාම් ආගම හා සංස්කෘතිය අධ්‍යයනය කිරීම හා
වැඩිදියුණු කිරීම, එම ඉගැන්වීම සාමාජයට හා රටට
අවබෝධ කර දීම;

- (ඇ) කුරානය හා මහම්මත්තුමාගේ වාරිතු වාරිතු (P.B.U.H) මුස්ලිම් ජනතාවට ඉගැන්වීම;
- (ඈ) මුස්ලිම් ජනතාවගේ ආර්ථික අවශ්‍යතාවන් පිරිමැසීම සඳහා සකාදය එකතු කිරීම හා ඔවුන් අතරේ බෙදා හැරීම;
- 5 (ඉ) මූලික ඉස්ලාම් ධර්මය වැඩිමහලු මුස්ලිම් ජනයාට ඉගැන්වීම හා කුරානය පාඨයනය කිරීම;
- (ඊ) මුස්ලිම් ජනතාව අතරේ පවතින ගැටලු ඉස්ලාම් ඉගැන්වීම්වලට අනුව විසඳීම සඳහා උපදේශක මධ්‍යස්ථානයක් පිහිටුවීම;
- 10 (උ) පරිපූර්ණ පුස්තකාලයක් ස්ථාපිත කිරීම හා දුර්ලභ ගණයේ හා වැදගත් පොත් සිංහලට හා දෙමළට හෝ අවශ්‍ය පරිදි වෙනත් භාෂාවන්ට පරිවර්තනය කිරීම;
- (ඌ) තොරතුරු තාක්ෂණයෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා අරාබි විද්‍යාල ශිෂ්‍යයන් හා ගුරුවරුන් පුහුණු කිරීමට සියලු අංශයන්ගෙන් සමන්විත ආයතනයක් ස්ථාපිත කිරීම;
- 15 (එ) ඉහත සඳහන් කරුණු සඳහා අරමුදල් හා අනෙකුත් පරිත්‍යාග එක්රැස් කිරීම;
- (ඒ) ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, වෘත්තීය මාර්ගෝපදේශ ලබා දීම, අධ්‍යාපනය වැඩිදියුණු කිරීම ආදිය සඳහා යටෝක්ත අරමුදල් පාවිච්චි කිරීම හා යෙදවීම; සහ
- 20 (ඔ) ආයතනයේ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ හෝ වෙනත් අධ්‍යාපනික හෝ ආගමික ආයතන සමග එකඟතාවයන්ට හා සම්මුතිවලට ඇතුළත් වීම.
- 25 4. මේ පනතේ සහ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට සංස්ථාවේ යටත්ව, පහත සඳහන් බලතල ද ඇතුළුව, සංස්ථාවේ පරමාර්ථ බලතල. හෝ ඒ පරමාර්ථ අතුරින් කිසිවක් නංවාලීම හෝ වැඩිදියුණු කිරීම උදෙසා අවශ්‍ය හෝ හිතකර කවර හෝ ක්‍රියා, කාරණා හෝ දේ කිරීමට, ඉටු කිරීමට හා ක්‍රියාත්මක කිරීමට සංස්ථාවට බලය ඇත්තේ ය:—
- 30 (අ) සංස්ථාවේ කාර්ය සඳහා අවශ්‍ය වන්නා වූ ඉඩම් හෝ ගොඩනැගිලි මිලට ගැනීමට, අත්කර ගැනීමට, කුලියට ගැනීමට, ඉදි කිරීමට හෝ අන්‍යාකාරයෙන් ලබා ගැනීමට;

(ආ) මුදල් ණයට ගැනීමට හෝ දේශීය හෝ විදේශීය කවර හෝ ප්‍රභවයකින් මුදලින් හෝ ද්‍රව්‍යයකින් ප්‍රදාන, ත්‍යාග හෝ පරිත්‍යාග ලබා ගැනීම;

5 (ඇ) විනිමය බිල්පත්, චෙක්පත්, පොරොන්දු නෝට්ටු සහ වෙනත් ගණුදෙනු කළ හැකි සාධන පත්‍ර සෑදීමට, ලිවීමට, භාරගැනීමට, වට්ටම් කිරීමට, පිටසන් කිරීමට, ගණුදෙනු කිරීමට, මිලට ගැනීමට, විකිණීමට හා නිකුත් කිරීමට සහ යම් බැංකුවක, ජංගම, ඉතිරි කිරීමේ හා තැන්පතු ගිණුම් විවෘත කිරීමට, පවත්වාගෙන යාමට හා ඒ ගිණුම් වසා දැමීමට;

(ඈ) සංස්ථාවේ කාර්ය සඳහා වහාම අවශ්‍ය නොවන යම් අරමුදල් පදනම විසින් සුදුසු යයි කල්පනා කරනු ලබන යම් ආකාරයකින් ආයෝජනය කිරීමට;

15 (ඉ) සංස්ථාවේ නිලධාරීන් සහ සේවකයන් පහ කිරීමට, සේවයෙහි නියුක්ත කිරීමට, සේවයෙන් පහ කිරීමට හෝ ඔවුන්ගේ සේවය අවසන් කිරීමට සහ සංස්ථාව විසින් තීරණය කරනු ලබන වැටුප්, දීමනා සහ පාරිතෝෂික ඔවුන්ට ගෙවීමට ;

20 (ඊ) සංස්ථාවේ කාර්යය සඳහා ශ්‍රී ලංකාවේ හෝ විදේශයන්හිදී සේවක පිරිස් පුහුණු කිරීමට; සහ

(උ) සංස්ථාවේ පරමාර්ථ නිසි ලෙස ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය හෝ අවස්ථානුකූල වෙනත් සියලු දේ කිරීමට,

සංස්ථාවට බලය ඇත්තේ ය.

25 5. (1) සංස්ථාවේ කටයුතු කළමනාකරණය කිරීම, පාලනය කිරීම හා පරිපාලනය කිරීම, සංස්ථාවේ තත්කාලයේ බලපවත්නා රීතිවලට අනුකූලව සාමාජිකයන් අතුරින් තෝරා පත් කර ගනු ලබන නිලධාරීන් හා වෙනත් තැනැත්තන්ගෙන් සමන්විත වූ (මෙහි මින් මතු “පදනම” යනුවෙන් සඳහන් කරනු ලබන) පාලක සභාවක් 30 වෙත, මේ පනතේ විධිවිධානවලට හා සංස්ථාවේ තත්කාලයේ බලපවත්නා රීතිවලට යටත්ව පැවරෙන්නේ ය.

සංස්ථාවේ කටයුතු කළමනාකරණය කිරීම.

(2) සංස්ථාවේ සභාපති, උප සභාපති, ලේකම්, උපලේකම්, භාණ්ඩාගාරික සහ සංස්ථාවේ රීතිවලට අනුකූලව තෝරා පත් කරනු ලබන වෙනත් සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සමන්විත වන අධ්‍යක්ෂ මණ්ඩලය යනුවෙන් හැඳින්වෙන විධායක සභාවක් විසින්

5 සංස්ථාවේ තත්කාලයේ වලංගු පවත්නා රීතිවලට යටත්ව සංස්ථාවේ කටයුතු පරිපාලනය කරනු ලැබිය යුතු ය.

(3) මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුවම වූ දිනයේ පදනමේ පාලක සභාවේ සාමාජිකයන් වශයෙන් ධුර දැරුවා වූ ද, සාමාජිකයන් සංස්ථාවේ ප්‍රථම පාලක සභාවේ සාමාජිකයන්

10 ලෙස සලකනු ලැබිය යුතු ය.

6. (1) සංස්ථාව විසින් යම් මහා සභා රැස්වීමක දී ඊට පැමිණ සංස්ථාවේ රීති, ඡන්දය දෙන සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකකට නොඅඩු බහුතර ඡන්දයෙන් මේ පනතේ සහ වෙනත් ලිඛිත නීතියක විධිවිධාන වලට අනුකූල නොවන රීති පහත දැක්වෙන සියලු කාරණා හෝ

15 ඉන් කිසිවක් සඳහා කලින් කල සෑදීම නීත්‍යනුකූල වන්නේ ය:—

(අ) සාමාජිකයන් වර්ග කිරීම, ඔවුන් ඇතුළත් කර ගැනීම, ඔවුන් නෙරපීම හෝ ඉල්ලා අස්වීම;

(ආ) නිලධාරීන් තෝරා පත්කර ගැනීම, ඔවුන්ගේ ඉල්ලා අස්වීම, ඔවුන් ධුරය හිස් කිරීම හෝ ධුරයෙන් ඉවත් කිරීම සහ ඔවුන්ගේ බලතල, වර්ගය සහ කාර්යය;

20

(ඇ) පාලක සභාවට සාමාජිකයන් තෝරා පත් කර ගැනීම, ඔවුන්ගේ බලතල, වර්ගය සහ කාර්ය සහ පාලක සභාවේ සාමාජිකයන්ගේ නිල කාලය;

(ඈ) සංස්ථාවේ විවිධ නිලධාරීන්ගේ, නියෝජිතයන්ගේ සහ සේවකයන්ගේ බලතල, වර්ගය, කාර්ය සහ කර්තව්‍ය;

25

(ඉ) පාලක සභාවේ රැස්වීම් කැඳවීමේ දී සහ ඒ රැස්වීමේ දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය, ඒ රැස්වීම පවත්වන ස්ථානය, වේලාව සහ රැස්වීම පිළිබඳ දැන්වීම, ඒවායේ න්‍යාය පත්‍ර රැස්වීම්වල ගණපුරණය සහ එම රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය කළ යුතු කරුණු;

30

- (ඊ) සංස්ථාවේ දේපළ පරිපාලනය කිරීම හා කළමනාකරණය කිරීම සංස්ථාවේ මුදල්වල භාරකාරත්වය සහ සංස්ථාවේ ගිණුම් පවත්වාගෙන යාම සහ ඒවා විගණනය කිරීම ; සහ
- 5 (උ) සාමාන්‍යයෙන් සංස්ථාවේ කටයුතු කළමනාකරණය කිරීම සහ එහි පරමාර්ථ මුදුන්පත් කර ගැනීම.
- (2) සංස්ථාව විසින් සාදනු ලැබූ යම් රීතියක්, (1) වන උපවගන්තිය යටතේ රීතියක් සාදනු ලැබූ පරිදි පරිද්දෙන් එවැනි රැස්වීමක දී එවැනිම ආකාරයෙන් වෙනස් කිරීම, ඒවාට අලුතින් යමක් එකතු කිරීම, ඒවා සංශෝධනය කිරීම හෝ පරිච්ඡේදන කිරීම කරනු ලැබිය හැකි ය.
- (3) සංස්ථාවේ සාමාජිකයන් සංස්ථාවේ රීතිවලට යටත් විය යුතු ය.
7. සංස්ථාවට එයටම අයත් අරමුදලක් තිබිය යුතු අතර— සංස්ථාවේ අරමුදල.
- 15 (අ) දේශීය හෝ විදේශීය, පොදු හෝ පෞද්ගලික අධිකාරියක් හෝ යම් පුද්ගලයකු විසින් සංගමයට ලබා දුන් හෝ පරිත්‍යාග කරන ලද සියලුම මුදල්;
- (ආ) සංගමය සිය කර්තව්‍යයන් සිදු කරගෙන යාමේ දී ලැබුණු සියලුම මුදල්වලින් සමන්විත වේ;
- 20 (ඇ) සංගමයේ කටයුතු සඳහා ඉතා ඉක්මනින් අත්‍යවශ්‍ය නොවන යම් මුදලක් වේ නම්, එකී මුදල ඕනෑම එක් බැංකුවක හෝ වෙනත් ආයතනයක තැන්පත් කළ යුතු අතර, එමගින් ලැබෙන ලාභාංශ සංගමයේ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා භාවිතා කළ යුතු ය;
- 25 (ඈ) ඕනෑම බැංකුවක හෝ බැංකු කිහිපයක සංගමයේ බැංකු ගිණුම හෝ ගිණුම් පවත්වාගෙන යා යුතු ය. ලියන ලද, අත්සන් කරන ලද හෝ පිටසන් කරන ලද සියලුම චෙක්පත් සංගමයේ ඕනෑම සාමාජිකයකු හෝ ඕනෑම සාමාජිකයන් දෙදෙනකු සහ සංගමයේ ලේකම්වරයා හෝ
- 30 භාණ්ඩාගාරිකවරයා විසින් අත්සන් කරනු ලැබිය යුතු ය.

8. මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුව ම වූ දිනයේ දී පැවැති ආයතනය විසින් ගෙවිය යුතුව තිබුණු ණය සහ බැරකම් මෙයින් සංස්ථාපනය කරනු ලැබූ සංස්ථාව විසින් ගෙවිය යුතු අතර, එදිනට ආයතනයට අයවිය යුතුව තිබුණු සියලු ණය සහ 5 ලැබිය යුතුව තිබුණු සියලු ණය සහ සම්මාදම් මුදල් සහ දායක මුදල් මේ පනතේ කාර්ය සඳහා සංස්ථාවට ගෙවනු ලැබිය යුතු ය.
9. (1) සංස්ථාවේ ආදායම සහ වියදම, වත්කම් සහ බැරකම් සහ අනෙකුත් සියලු ගණුදෙනු පිළිබඳව නිසි ගිණුම් පොත් තැබීමට සංස්ථාව විසින් කටයුතු සැලැස්විය යුතු ය. ගිණුම් සහ විගණනය.
- 10 (2) සංස්ථාවේ ගිණුම් යටත් පිරිසෙයින් වර්ෂයකට වරක් පරීක්ෂා කර විගණනය කරනු ලැබිය යුතු ය.
- 15 10. යම් මිලට ගැනීමක්, දායක මුදලක්, ත්‍යාගයක්, ප්‍රදානයක්, තෙස්තමේන්තු නියාදනයක් ප්‍රකාර හෝ වෙනත් යම් ආකාරයකින් හෝ සංස්ථාව වෙත පවරනු ලැබූ වංචල හෝ නිශ්චල යම් දේපළක් අත්කර ගැනීමට සහ දැරීමට නීතියෙන් සංස්ථාවට හැකියාව සහ බලය ඇති අතර, ඒ දේපළ විකිණීමේ, උකස් කිරීමේ, බදු දීමේ, හුවමාරු කිරීමේ හෝ වෙනත් ආකාරයකින් නියාදනය කිරීමේ පූර්ණ බලය ඇතිව මේ පනතේ කාර්ය සඳහා සංස්ථාවේ තත්කාලයේ බලපවත්නා රීතිවලට යටත්ව, ඒ සියලු දේපළ සංස්ථාව විසින් 20 දැරිය යුතු ය.
- 25 11. මණ්ඩලය විසින් යථා පරිදි බලය දෙනු ලැබූ සභාවේ සාමාජිකයකු ඉදිරිපිට දී හැර සංස්ථාවේ මුද්‍රාව කවර වුව ද සාධන පත්‍රයකට නොතැබිය යුතු අතර, තමන් පැමිණ සිටි බවට ලකුණක් වශයෙන් ඔවුන් විසින් ඒ සාධන පත්‍රයෙහි තම නම අත්සන් කළ යුතු ය. තව ද, එම අත්සන් කිරීම සාක්ෂිකරුවකු වශයෙන් යම් තැනැත්තකු විසින් කරනු ලැබූ අත්සනකට පරිබාහිරව විය යුතු ය. සංස්ථාවේ මුද්‍රාව තැබිය යුත්තේ කෙසේ ද යන බව.
- 30 12. සංස්ථාව විසුරුවා හරින ලද විටක, සංස්ථාවේ සියලු ණය සහ බැරකම් පියවීමෙන් පසු කවර වුව ද දේපළක් ඉතිරි වුවහොත්, ඒ දේපළ සංස්ථාවේ සාමාජිකයන් අතර බෙදා නොදිය යුතු අතර, සංස්ථාවේ පරමාර්ථවලට සමාන පරමාර්ථ ඇත්තා වූ ද ස්වකීය ආදායම හෝ දේපළ කිසිවක් තම සාමාජිකයන් අතර බෙදා දීම එහි ඇති රීති මගින් තහනම් කොට ඇත්තා වූ ද, වෙනත් යම් පදනමකට හෝ පදනම්වලට ඒ දේපළ දීම හෝ පැවරීම කරනු සංස්ථාව විසුරුවා හැරීමේ දී ඉතිරිවන දේපළ.

ලැබිය යුතු ය. ඒ පදනම හෝ පදනම් කවරේදැයි සංස්ථාවේ සාමාජිකයන් විසින්, සංස්ථාව විසුරුවා හරිනු ලබන අවස්ථාවේ දී හෝ ඊට පෙරාතුවම තීරණය කරනු ලැබිය යුතු ය.

13. මේ පනතේ සඳහන් තැනැත්තන්ගේ හා ඔවුන් මගින්, ජනරජයේ
5 ඔවුන්ගෙන් හෝ ඔවුන් යටතේ නිමිකම් පාත්තන්ගේ හෝ
අයිතිවාසිකම්වලට හැර ජනරජයේ හෝ යම් රාජ්‍ය මණ්ඩලයක
හෝ සංස්ථාවක හෝ වෙන යම් තැනැත්තකුගේ අයිතිවාසිකම්වලට
මේ පනතේ ඇතුළත් කිසිවකින් හානියක් හෝ බලපෑමක් නොවිය
යුතු ය.

- 10 14. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවයක්
අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය
බලපැවැත්විය යුතු ය.

අනනුකූලතාවයක්
ඇතිවූ විට
සිංහල භාෂා
පාඨය
බලපැවැත්විය
යුතු බව.

පාර්ලිමේන්තුවේ සිංහල පනත් කෙටුම්පත්වල සහ පනත්වල වාර්ෂික දායක මිල (දේශීය) රු. 875 කි. (විදේශීය) රු. 1,160 කි. අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05, රජයේ ප්‍රචායන දෙපාර්තමේන්තුවේ, ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර දායක මුදල් ගෙවා පසුව එළඹෙන එක් එක් වර්ෂය සඳහා ඒවා ලබාගත හැකි ය.